

ප්‍රසිද්ධ දැන්වීමයි

ඉඩම් අමාත්‍යාංශයේ ජායාරූප ශිල්පී තනතුර සඳහා තාවකාලික පදනම මත බඳවා ගැනීම

01. ඉඩම් අමාත්‍යාංශයේ ජායාරූප ශිල්පී තනතුර සඳහා තාවකාලික පදනම මත නිලධාරියෙකු බඳවා ගැනීමට පහත සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

02. පුරප්පාඩු ගණන - 01

03. මාසික දීමනාව - රු. 29 840/-

ජීවන වියදම් දීමනාව - රු. 7,800/-

(රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව පත්වීම ක්‍රියාත්මක වන දින සිට ඔබට අදාළ දීමනාව ගෙවනු ලැබේ.)

04. මෙම තනතුර තාවකාලික තනතුරක් වන අතර ස්ථිර පත්වීමක් ලබා ගැනීමට හෝ ස්ථිර නිලධාරීන්ට හිමි වරප්‍රසාද සඳහා හෝ හිමිකමක් නොමැති තනතුරකි.

05. සුදුසුකම් -

- ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
- තනතුර සඳහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයට වයස අවු: 18 ට නොඅඩු හා අවු:45 ට නොවැඩි විය යුතුය.
- යහපත් චරිතයකින් හා මනා සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ගණිතය සහ සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 04 කට අවම වශයෙන් සම්මාන සහිතව එක් වරකදී විෂයන් 06ක් සමත් වී තිබිය යුතුය.
- ජායාරූපකරණය පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් (N.V.Q.) මට්ටම 05ට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබිය යුතුය.
- ජායාරූපකරණය පිළිබඳ පිළිගත් ආයතනයක වසරක සේවා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතීන්හි V වැනි පරිච්ඡේදය අනුව රජයේ සේවයට පත් කරනු ලැබීමට නුසුදුසු තැනැත්තෙකු නොවිය යුතුය.
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක රාජකාරී ඉටු කිරීම සඳහා බැඳී සිටිය යුතුය.

සටහන - තනතුරට ලබා ඇති පළපුරුද්ද, අධ්‍යාපන සුදුසුකම් සහ බාහිර ක්‍රියාකාරකම් පිළිගත හැකි සහතික මඟින් සනාථ කළ යුතුය. එම සුදුසුකම් අයදුම්පත් කැඳවන අවසාන දිනට වලංගු විය යුතුය.

06. රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් විසින් 2013.03.01 දින අනුමත කරන ලද බඳවා ගැනීමේ පරිපාටියෙහි විධිවිධාන අනුව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක හා ප්‍රායෝගික පරීක්ෂණයක ප්‍රතිඵල අනුව කුසලතාව මත සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්, අතුරින් පවතින පුරප්පාඩුව සඳහා පත් කරනු ලැබේ.

07. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී හා ප්‍රායෝගික පරීක්ෂණයේදී ලකුණු ලබාදෙන නිර්ණායකයන් පහත පරිදි වේ.

ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

පරීක්ෂා කර ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීම සඳහා සලකා බලනු ලබන අවම ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සුදුසුකම්	20	අදාළ නොවේ
අතිරේක වෘත්තීය සුදුසුකම්	25	
අතිරේක පළපුරුද්ද	30	
තොරතුරු තාක්ෂණය/ පරිගණක දැනුම	10	
භාෂා ප්‍රවීණතාවය	10	
සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතා	05	
එකතුව	100	

ප්‍රායෝගික පරීක්ෂණය

පරීක්ෂා කර ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරා ගැනීම සඳහා සලකා බලනු ලබන අවම ප්‍රමාණය
කැමරාවක් ක්‍රියාකරවීම හා රූපගත කිරීම	20	40%
ආලෝකය සැපයීම හා නවීන තාක්ෂණික ක්‍රම භාවිතය	25	
පැහැදිලි ඡායාරූප ගැනීම	30	
එකතුව	100	

සටහන - ප්‍රායෝගික පරීක්ෂණය සමත් අයදුම්කරුවන් අතුරින් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය යන දෙකෙන්ම ලබා ගන්නා ලද මුළු ලකුණුවල කුසලතා අනුපිළිවෙල අනුව හා පුරප්පාඩු සංඛ්‍යාව අනුව තනතුරට බඳවා ගනු ලැබේ.

08. අයදුම්කරුවන් විසින් **2021.01.04** දිනට පෙර මේ සමඟ අමුණා ඇති ආදර්ශ අයදුම්පතට අනුව සකස් කල අයදුම්පත්‍ර “ ලේකම්, ඉඩම් අමාත්‍යාංශය, අංක 1200/6, මිහිකත මැදුර, රජමල්වත්ත පවුමග, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් විවිධ යුතුය. අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “**ඡායාරූප ශිල්පී තනතුර සඳහා තාවකාලික පදනම් මත බඳවා ගැනීම**” වශයෙන් සඳහන් කළ යුතුය.

09. ඉල්ලුම් පත්‍රය පිරවීමේදී ඉතා සැලකිලිමත්ව නිරවද්‍ය තොරතුරු සැපයිය යුතුය. සුදුසුකම් පරීක්ෂා කිරීමේදී යම් අපේක්ෂකයෙකු නුසුදුසු බව අනාවරණය වුවහොත් ඕනෑම අවස්ථාවක ඔහුගේ අපේක්ෂකත්වය අවලංගු කළ හැකිය. අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරක් ඕනෑම අවස්ථාවක අසත්‍ය බව පෙනී ගියහොත් ඔහු සේවයෙන් පහ කිරීමට පිළිවන.

10. නියමිත ආදර්ශ ආකෘතියට අනුකූලව අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය. ඊට අනුකූල නොවන හා නිවැරදිව සම්පූර්ණ කර නොමැති අසම්පූර්ණ තත්ත්වයේ පවතින අයදුම්පත්‍ර කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිසි පරිදි අයදුම්පත්‍ර සම්පූර්ණ නොකිරීමෙන් සිදුවන පාඩුව අයදුම්කරුවන් විසින් දරා ගත යුතුය.

11. මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පූර්ව නිගමනය මත නියමිත දිනට හෝ වදිනට පෙර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර ඇති සියලුම අයදුම්කරුවන් සම්මුඛ

පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ. එහෙත් එසේ කැඳවීම අයදුම්කරුවන් මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලැබේ. අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා නිවේදනය අනුව සුදුසුකම් තිබේදැයි පරීක්ෂා කරන අවස්ථාවේ අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් එම අයගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ.

12. අපේක්ෂකයින්ගේ අනන්‍යතාව සනාථ කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලිවලින් එකක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කල යුතුය

I. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද වලංගු ජාතික හැඳුම්පත

II. වලංගු විදේශ ගමන් බලපත්‍රය

13. මෙහි සඳහන් නොවන යම් කරුණක් වෙතොත්, ඒ සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් විසින් තීරණය කරනු ඇත. සියලුම අයදුම්කරුවන් මෙම නිවේදනයේ සඳහන් පොදු නීතිරීති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනු ඇත.

ආර්. ඒ. ඒ. කේ. රණවක

ලේකම්

ඉඩම් අමාත්‍යාංශය

2020 දෙසැම්බර් මස 21 දින

ඉඩම් අමාත්‍යාංශය

අංක 1200/6, මිහිකත මැදුර, රජමල්වත්ත පටුමග, බත්තරමුල්ල